

සගම සුනීත හිමි,  
ග්‍රී සුදර්මෝදය පිරිවෙන,  
බදුපොල,  
ගිනිගත්හේන.

2013-12-26

තිසරණ සරණයි!

මා හිතවත් සමන් වෙත. ඔබ එඩු ලිපිය ලැබුණා. එහි ලියා තිබූ මධ්‍යී තොරතුරු බලා මා සතුටු වුණා. ඔබ මෙවර වාර විභාගයෙන් පළමුවෙනියා ලු නේද? ඇත්තට ම සතුටුයි. මා පාසලේ සිටිදේ අපි දෙන්නා නේ මාරුවෙන් මාරුවට පළමු වෙනියා වුණේ. ඔබට මතක ද?

ඉතින් සමන්, මගේ තොරතුරු විකක් ලියනවා නම්, මම ඉත්තෙ පිරිවෙනේ පළමු වසරේ. ඒ කියන්නේ පාසලේ භත වසර වාගේ. මමත් මෙවර වාර විභාගයෙන් පළමු වෙනියා. මට දැන් පාලි සංස්කෘත හාජාත් පුළුවන්.

ආ.... අමතක වෙන්න ගියේ ඔබ මගෙන් ප්‍රශ්න විකක් අහලා එවලා තිබුණා නේද? "අටසිල්" හා "දසසිල්" ගැන. ඇයි ලබන පෝයට සිල් ගන්නවත් හිතුණා ද? පෝයට සිල් ගන්න එක හොඳයි කියල අපේ ලොකු හාමුදුරුවෙනා නිතරම කියනවා.

ඉතින් සමන් අටසිල් සහ දසසිල් ගැන පිරිවෙනේ හාමුදුරුවෝ අපට හොඳට කියල දීපු තොරතුරු තියනවා. මම ඒවා ඔබට ලියලා එවනවා. පන්සිල් ගිහි බොද්ධයෙකුගේ නිතු සිලය කියලනේ අපි ඉගෙනගෙන තියෙන්නේ. ඒත් නිවන් ලබන්න පිළිවෙත් පුරන කොට පන්සිල් පමණක් සැහෙන්න නැ. රිට වඩා උසස් සිල් රකින්න ඕන. එහෙම උසස් සිල් කුම දෙකක් තමයි,

## අටසිල් හා දසසිල් කියන්නේ.....

සාමාන්‍යයෙන් ගිහි බොද්ධයෙකුට ජීවිත කාලය පුරා මේ අටසිල් හා දසසිල් සමාදන් වෙලා ජීවත් වෙන්න අමාරුයි. ඒ නිසා අපේ බොද්ධයින් තුරුවෙලා ඉන්නේ පසලාස්වක පෝයට විශේෂයෙන් පන්සලට ගිහින් මේ සිල් සමාදන්වෙලා එහි කාලය ගත කරන්න. සමහර බොද්ධ පිරිස් මාසේ පෝය හතරට ම අටසිල් හා දසසිල් සමාදන් වෙනවා. මේ ආකාරයෙන් සිල් ගැනීම.....

## පෙහෙවස් සමාදන් වීම

කියල හඳුන්වනවා. ඉතාම ස්වල්ප දෙනෙක් ජීවිතය පුරා මේ සිල් සමාදන්ව ඉන්නවා. ඒ අයට කියන්නේ,

## ඛහ්මවාරී

ජීවිත ගත කරනව කියල යි. ඒ අයට නිවන් මගේ පිළිවෙත් පුරන්න හරි ලේසියි. ඉස්සරවෙලාම මම දක්වන්නම අටසිල් කියන්නේ මොනවද කියල.

## අටසිල්

1. පාණාතිපාතා වෙරමණි සික්කාපදා සමාදියාමි
2. අදිනාදනා වෙරමණි සික්කාපදා සමාදියාමි
3. අඩුහමවරියා වෙරමණි සික්කාපදා සමාදියාමි
4. මූසාවාද වෙරමණි සික්කාපදා සමාදියාමි
5. සුරාමේරය මජ්ජ්පමාදවානා වෙරමණි සික්කාපදා සමාදියාමි
6. විකාල හොජනා වෙරමණි සික්කාපදා සමාදියාමි
7. නවව ගිත වාදිත විජුක දසසන මාලා ගන විලෙපන ධාරණ මණ්ඩන විහුසනටධානා වෙරමණි සික්කාපදා සමාදියාමි
8. උච්චාසයන මහාසයනා වෙරමණි සික්කාපදා සමාදියාමි

පන්සිල්වල තිබුණු සිල් හතරක් එක්ක තවත් සිල් හතරක් එක් වෙලා අටසිල් සකස් වෙලා තියෙනවා. පන්සිල්වලදී ඉගෙනගත් කරුණුවලට අමතරව එක්වන සිල් ගැන විකත් විස්තර ලියන්නම්.

අටසිල්වල තිබෙනව “අඛජමවරියා වෙරමණි සික්කා පද් සමාදියාම්” කියල සිල් පදයක්. පන්සිල්වල මෙය යෙදිල තිබෙන්තේ “කාමෙසු මිව්‍යාචාරා” කියලයි. ඒ අනුව ගිහි ජීවිතයේදී අයටා ලෙස කාම සේවනය කිරීම එයින් අදහස් කරනවා.

එහෙත් අටසිල් සමාදන්වන උපාසක උපාසිකාවන් කාම සේවනයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතු ය. “ආහ්ම්වාරී” යනු එයයි.

ඒ වගේ ම අටසිල්වල “විකාලහොජනා වෙරමණි සික්කාපද් සමාදියාම්” කියලත් සිල් පදයක් තිබෙනවා නේ ද? ඒකෙන් කියවෙන්නේ අවේලාවේ ආහාර ගැනීමෙන් වැළකීම යි. මෙහි “විකාලය” යනුවෙන් අදහස් කරන්නේ පෙරවරු කාලයෙන් පසුවයි. ඉර හැරුණාට පසුව ආහාර ගැනීමෙන් වැළකීමෙන්, රෝග අඩුවීම, දුක් පිඩා අඩුවීම, ගිරිය සැහැල්ල වීම, ගිරි ගක්තිය, බලය වැඩි වීම, පැවිදි ජීවිතය පහසු කර වීම කියන ආතිසංස පහක් ලැබෙන බව බුදුහාමූදිරුවෙනා වදාරා තිබෙනවා.

අටසිල්වල තිබෙන දිගම සිල් පදය “නවව ගීත වාදිත විසුක දස්සන මාලා ගනු විලෙපන ධාරණ මණ්ඩන විභ්‍යනාධියානා වෙරමණි සික්කාපද් සමාදියාම්” වශයෙන් දක්වෙන සිල් පදය යි.

නැවුම් ගැයුම් වැයුම් කිරීමෙන් වැළකීම. එවැනි විසුල දසුන් නැරඹීමෙන් වැළකීම භා මල් ගඳ විලවුන් දුරිම, සැරසීම, අලංකාර වීම ආදියෙන් වැළකීමයි. මෙවා සාමාන්‍ය ගිහියන්ගේ දේවල්. අටසිල් සමාදන් වන ගිහියන් ද්‍රව්‍යකට හෝ මෙවායින් ඇත් විය යුතු ය. මේ සික පදය සමාදන් වීම ආකාව දුරු කිරීමට, ඉදුරන් දමනය කිරීමට හේතු වෙනවා.

“ද්‍රව්‍යයන මහාසයනා වෙරමණි සික්කාපද් සමාදියාම්” කියන්නේ අටසිල්වල අවසාන සික පදය.

මෙයින් අදහස් කරන්නේ වඩු රියනකට වඩා උස් ඇද පුවු ආදියෙන් හා මහා සුබෝපහෝගී ඇද පුවු පාවිච්චි කිරීමෙන් වැළකී සිටීම සි. සිල්වත් ජ්‍යෙෂ්ඨයකට අවශ්‍ය තිහතමානී බව හා වාම් බව රැක ගැනීමට මේ සිල් පදය නොදුයි.

සමන්, ඔබට දැන් තේරෙනව නේද? අටසිල් කියන්නේ මොනව ද? කියල. එත් එක්කම දසසිල් ගැනත් කියලා දෙන්නම්.

### දසසිල්

1. පාණාතිපාකා වෙරමණි සික්කාපදිනාම්
2. අදිනාදනා වෙරමණි සික්කාපදිනාම්
3. අඛජමවරියා වෙරමණි සික්කාපදිනාම්
4. මුසාවාද වෙරමණි සික්කාපදිනාම්
5. සුරාමෙරය මජ්ජපමාදව්‍යානා වෙරමණි සික්කාපදිනාම්
6. විකාල නොජනා වෙරමණි සික්කාපදිනාම්
7. නවව ගිත වාදිත විජ්‍යක දසසනා වෙරමණි සික්කාපදිනාම්
8. මාලා ගනු විලෙපන බාරණ මණ්ඩන විභූසනව්‍යානා වෙරමණි සික්කාපදිනාම්
9. උවවාසයන මහාසයනා වෙරමණි සික්කාපදිනාම්
10. ජාතරුප රජත පටිගෙහණා වෙරමණි සික්කාපදිනාම්

දසසිල්වලදී මූලික වශයෙන් සිදුවෙලා තිබෙන්නේ අටසිල්වල තිබුණ එක සිල් පදයක් මේ විදියට දෙකට බෙදීමයි.

1. නවව ගිත වාදිත විජ්‍යක දසසනා වෙරමණි සික්කා පදිනාම්
2. මාලා ගනු විලෙපන බාරණ මණ්ඩන විභූසනව්‍යානා වෙරමණි සික්කා පදිනාම්

එ වගේම,

“ජාතරුප රජත පටිගෙහණා වෙරමණි සික්කාපදිනාම්”

කියල අලුතින් සිල් පදයක් එකතුවෙලා.

සාමාන්‍යයෙන් මෙහි තේරුම නම් රන් රිදී මසු කහවතු පිළිගැනීමෙන් වැළකීම යන්න යි. ඒ ඒ කාලවලට ඒ ඒ ප්‍රදේශවලට අයන් මුදල් පරිභරණය කිරීමෙන් වැළකීම යනුවෙන් මසු කහවතු යන්න අදට ගැලපෙන සේ තේරුම ගත යුතු යි. දසසිල් සමාදන් වන ගිහියාට දච්චකට හෝ මිල මුදල් පරිභරණය කිරීමේ බර සැහැල්ලු කරගන්නට පූජ්‍යවන් වෙනව මේ සිල් පදය රැකීමෙන්.

ඉතින් සමන්, අටසිල් හා දසසිල් ගැන තොරතුරු ඔහොමයි. ඔබ ලබන පෝයට සිල් ගන්නවත් හිතල තිබෙනවානම මට පූජ්‍යවන් මේ ගැන තව විස්තර ලියන්න.

අටසිල් හෝ දසසිල් සමාදන් විය යුත්තේ භාමුදුරු නමකගෙන්. ඒ වුනාට දසසිල් සමාදන් වුණ උපාසකයෙකුට හෝ උපාසිකාවකට වුව ද අටසිල් හා දසසිල් සමාදන් කරවන්න පූජ්‍යවන්. එහෙත් අටසිල් රකින කෙනෙකුට දසසිල් සමාදන් කරවන්න බැ.

කොහොම වුණත් අටසිල් හෝ දසසිල් සමාදන් වන කෙනෙක් සූදුවතින් සැරසී උතුරු සඳහා පොරවාගෙන සිල්වතුන් වෙත ගිහිල්ල මෙන්න මේ පායය කියල සිල් ඉල්ලන්න ඕනෑම.

### අටසිල් ඉල්ලීමේ දී

යිකාස අහං භනෙන, තිසරණෙන සඳහා අවස්ථා  
සිල් ධමම් යාචාම් අනුගෙහං කකා සිල් දෙම්  
මේ භනෙන.

### තේරුම:

අවසරයි ස්වාමිනි. මම තිසරණ සහිත අටසිල් ඉල්ලමි. මට අනුකම්පා කොට සිල් දෙනු මැතිවි.

## දසසිල් ඉල්ලීමේ දී

ඔකාස අහං හනෙන තිසරණෙන සඳයිං ගහටය දස සිල් ධමමං යාචාම් අනුගෙහං කතා සිල් දෙප මේ හනෙන

### තේරුම්:

අවසරයි ස්වාමිති. මම තිසරණ සහිත ගිහි දසසිල් ඉල්ලමි. මට අනුකම්පා කොට සිල් දෙනු මැනවි.

සිල් සමාදන් කරවන හාමුදුරුවන් වහන්සේ අවසානයේදී සිල් සමාදන් වූ අයට අනුගාසනාවක් කරනවා. ඒ සඳහා හාවිත කරන පාලි පාඨයයි මේ.

තිසරණෙන සඳයිං පක්ෂව සිල්/ අධ්‍යාග  
සිල්/ ගහටය දසසිල් ධමමං සාඩුකං සුරක්ෂිතං කතා  
අප්‍රමාදෙන සමපාදේල්.

### තේරුම්:

තිසරණ සහිත පන්සිල්/ අටසිල්/ දසසිල් මනාව රැකගෙන අප්‍රමාදීව කටයුතු කරන්න.

## සාමණේර දසසිලය

ଆ..... සමන් ඔබ මේට ගොඩක් කලින් එවුපු ලිපියක අහල එවල තිබුණු නේද මම මහජ වුණේ සිල් කියක් සමාදන් වෙලා ද කියලා?

එන්න, ඒකට උත්තරයක් දෙන්න දැන් හොඳම වෙලාව. මම සමාදන් වෙලා ආරක්ෂා කරන්නෙන් ඔය දස සිලයමයි. වෙනසකට ඇත්තේ එක් එක් ශික්ෂා පදාය සමාදන් වීමෙදී “සිකකාපදං” යන තැනින් නවත්වා සියලු සිල්පද කියා අවසානයේ දී

## “ඉමානි දසසීකාපදුන් සමාදියාම්”

යනුවෙන් සමාදන් වීම සි. එසින් සියලු ශික්ෂා පද එකට බැඳ තැබේමක් සිදු කෙරේ. ඒ අනුව එක් ශික්ෂා පදයක් හෝ කැඩ්මෙන් සියලු ශික්ෂා පද අහොසි වී යයි.

ගිහිගෙසින් වෙන් වෙලා පැවිදී බිමට ඇතුළත් වූ අය එම දසසීල් සමාදන් වන විට, එකට කියන්නේ “සාමණේර දසසීලය” කියල සි.

ඉතින් හිතවත් සමන්, මා හිතනව ඔබට ද්‍රානගන්න අටසීල් දසසීල් ගැන ගොඩාක් තොරතුරු ලිවිවා කියලා. මේ වාගේ දේවල්, ඕන දෙයක් මගෙන් අහලා එවන්න. මම කියලා දෙන්නම්. අදට නවතිමි.

ඔබට නැවතත් තිසරණ සරණ ප්‍රාර්ථනා කරමි.

මෙයට,  
හිතවත්,  
සුනිත පොඩිහාමුදුරුවෝ.

### ක්‍රියාකාරකම 19.1

පහත වාක්‍යවලට අදාළ නිවැරදි පිළිතුරු තෝරා යටින් ඉරක් අදින්න.

1. ජාතරුප රජත පටිගෙහන සිල්පදය ඇත්තේ (පන්සිල්/ අටසීල්/ දසසීල්) වලය.
2. දසසීල් සමාදන් කරවීමට සුදුසු නොවන්නේ, (හාමුදුරුවන්/ දසසීල් ලාභී උපාසක උපාසිකාවරු/ අටසීල් ලාභී උපාසක උපාසිකාවරු) ය.
3. විකාල හෝතනා සිල් පදය රැකිමෙන් (ආහාර අපහසුතාවලින් වැළකිය හැක./ නිහතමානි විය හැක./ ආගාව මැඩ ගත හැක.)
4. පෙනෙවස් සමාදන් වීම යනු (ඛහේම්වාරි වීමයි/ නිත්‍යසීලය රැකිමයි/ පෝරුව සිල් සමාදන් වීමයි)
5. දසසීල් සමාදන් වූ ගිහියෙකුට (හොඳ ගිහි ජ්විතයක් ගත කළ හැක/ හොඳ පැවිදී ජ්විතයක් ගත කළ හැක/ නිවණට අවශ්‍ය පිළිවෙත් පහසුවෙන් රැකිය හැක.)

## ප්‍රහුණුවට

වතකං ත පරිපූරෙනො  
ත සීලං පරිපූරති  
අසුදුයසීලා යුපෙකේදා  
දුක්කා ත පරිමුවති

වත් පිළිවෙත් නොකරන්නාගේ සීලය නොපිරෙයි. දුසිල්වත් මෝඩයා  
දුකින් නො මිදේ.

කිකිව අණ්ඩිං වමරී ව වාළඹිං  
පියං ව පුතතං තයනං ව එකකං  
තරෙව සීලං අනුරක්මානකා  
සුපෙසලා හොඳ සද සගාරවා

කිරලා සිය බිත්තර මෙන් ද සෙමෙර මුවා සිය වලිගය මෙන් ද මව  
එකම පුතු මෙන් ද එක් ඇසක් ඇත්තා එම ඇස මෙන් ද ගොරව  
සහිතව සිල් රකිතින් හැම කළේහි සංවර වවි.

## ඡ්‍රේවිතයට ඔවුනක්

තමන්ගේ මෝඩ බව  
තමන්ට වැටහේ ද එයම  
මහුගේ පණ්ඩිත බවේ  
ලක්ශණයකි.